



(නවවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 7.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2020 සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පූ.හා. 10.30 ට

පැමිණි මන්ත්‍රීන් :

- ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, කථානායකතුමා
- ගරු රංජිත් සියඹලාපිටිය මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා
- ගරු අංගජන් රාමනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා
-
- ගරු මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා
- ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, වරාය හා නාවික අමාත්‍යතුමා
- ගරු මහින්ද අමරවීර මහතා, පරිසර අමාත්‍යතුමා
- ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, කෘෂිකර්ම අමාත්‍යතුමා
- ගරු උදය ගම්මන්පිල මහතා, බලශක්ති අමාත්‍යතුමා
- ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, විදේශ අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා
- ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, ඉඩම් අමාත්‍යතුමා
- ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා
- ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, කම්කරු අමාත්‍යතුමා
- ගරු ඩග්ලස් දේවානන්දා මහතා, ධීවර අමාත්‍යතුමා
- ගරු වාසුදේව නානායක්කාර මහතා, ජල සම්පාදන අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, වැවිලි අමාත්‍යතුමා
- ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා
- ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, මහාමාර්ග අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා
- ගරු ප්‍රසන්න රණතුංග මහතා, සංචාරක අමාත්‍යතුමා
- ගරු සී. බී. රත්නායක මහතා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා

- ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, ජනමාධ්‍ය අමාත්‍යතුමා
- ගරු නාමල් රාජපක්ෂ මහතා, තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා
- ගරු ගාමිණී ලොකුගේ මහතා, ප්‍රවාහන අමාත්‍යතුමා
- ගරු විමල් වීරවංශ මහතා, කර්මාන්ත අමාත්‍යතුමා
- ගරු එම්. යූ. එම්. අලි සබිරි මහතා, අධිකරණ අමාත්‍යතුමා
- ගරු දිලුම් අමුණුගම මහතා, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ලසන්ත අලගියවන්ත මහතා, සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු අජිත් නිවාඩ් කබිරාල් මහතා, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) නාලක ගොඩගේවා මහතා, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඩී. ඩී. වානක මහතා, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සිසිර ජයකොඩි මහතා, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු පියංකර ජයරත්න මහතා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු දයාසිරි ජයසේකර මහතා, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ජීවන් තොන්ඩමන් මහතා, චතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු විමලවීර දිසානායක මහතා, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සනත් නිශාන්ත මහතා, ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

- ගරු තාරක බාලසූරිය මහතා, කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු විජිත බේරුගොඩ මහතා, දහම් පාසල්, හික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ප්‍රසන්න රණවීර මහතා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ලොහන් රත්වත්තේ මහතා, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ශමින්ද්‍ර රාජපක්ෂ මහතා, වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, එළු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු නිමල් ලාන්සා මහතා, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ජානක වක්කුඹුර මහතා, උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි හෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු විදුර වික්‍රමනායක මහතා, ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු කංචන විජේසේකර මහතා, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු තේනුක විදානගමගේ මහතා, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා, තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ජයන්ත සමරවීර මහතා, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා උෂ්ණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු කනක හේරත් මහතා, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත හෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඩී. බී. හේරත් මහතා, පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා
-
- ගරු සෙල්වම් අබේකේකලනාදන් මහතා
- ගරු අමරකීර්ති අතුකෝරළ මහතා
- ගරු කපිල අතුකෝරළ මහතා
- ගරු තලතා අතුකෝරළ මහත්මිය

ගරු සම්පත් අතුකෝරල මහතා
 ගරු තිස්ස අත්තනායක මහතා
 ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
 ගරු අශෝක් අබේසිංහ මහතා
 ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය
 ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා
 ගරු මායාදුන්න චිත්තක අමල් මහතා
 ගරු ජේ. සී. අලවතුචල මහතා
 ගරු නසීර් අහමඩ් මහතා
 ගරු තිසකුට්ටි ආරච්චි මහතා
 ගරු එම්. උදයකුමාර් මහතා
 ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා
 ගරු (මේජර්) ප්‍රදීප් උදුගොඩ මහතා
 ගරු සංජීව එදිරිමාන්න මහතා
 ගරු අකිල එල්ලාවල මහතා
 ගරු ලලිත් එල්ලාවල මහතා
 ගරු සෙල්වරාජා කපේන්ද්‍රන් මහතා
 ගරු ගෝවින්දන් කරුණාකරම් මහතා
 ගරු ගයන්ත කරුණාතිලක මහතා
 ගරු සාගර කාරියවසම් මහතා
 ගරු ෆයිසාල් කාසිම් මහතා
 ගරු ජයන්ත කැටගොඩ මහතා
 ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
 ගරු උදයන කිරිඳිගොඩ මහතා
 ගරු ජගත් කුමාර මහතා
 ගරු ගෙවිඳු කුමාරතුංග මහතා
 ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය
 ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා
 ගරු අ. අරචින්ද්‍ර කුමාර් මහතා
 ගරු වේලු කුමාර් මහතා
 ගරු කරුණාදාස කොඩිතුට්ටු මහතා
 ගරු මනෝ ගනේෂන් මහතා
 ගරු ඩයනා ගමගේ මහත්මිය
 ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා
 ගරු උදයකාන්ත ගුණතිලක මහතා

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
 ගරු යදාමිණි ගුණවර්ධන මහතා
 ගරු සිවනේසතුරෙයි වන්දනාන්තත් මහතා
 ගරු මීලාන් ජයතිලක මහතා
 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 ගරු (වෛද්‍ය) කවින්ද හේමාන් ජයවර්ධන මහතා
 ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා
 ගරු කුලසිංහම් තිලිපත් මහතා
 ගරු ප්‍රමීත බණ්ඩාර තෙන්නකෝන් මහතා
 ගරු එම්. එස්. තවුෆික් මහතා
 ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතා
 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
 ගරු වාමර සම්පත් දසනායක මහතා
 ගරු පලනි දිගම්බරම් මහතා
 ගරු අනුර දිසානායක මහතා
 ගරු එස්. ඩී. දිසානායක මහතා
 ගරු මංජුලා දිසානායක මහත්මිය
 ගරු මයන්ත දිසානායක මහතා
 ගරු රෝහණ දිසානායක මහතා
 ගරු සාරති දුෂ්මන්ත මහතා
 ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා
 ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා
 ගරු ප්‍රේමිනාත් සී. දොලවත්ත මහතා
 ගරු එච්. නන්දසේන මහතා
 ගරු ගයාමාන් නවනන්ද මහතා
 ගරු අසංක නවරත්න මහතා
 ගරු මනුෂ නානායකකාර මහතා
 ගරු වාල්ස් නිර්මලනාදන් මහතා
 ගරු සු. නෝගරාදලිංගම් මහතා
 ගරු බුද්ධික පතිරණ මහතා
 ගරු අනුප පස්කුවල් මහතා
 ගරු නිමල් පියතිස්ස මහතා
 ගරු ජගත් පුෂ්පකුමාර මහතා
 ගරු ඩිලාන් පෙරේරා මහතා
 ගරු නිරෝෂන් පෙරේරා මහතා

ගරු සුජිත් පෙරේරා මහතා
 ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
 ගරු නලින් ප්‍රනාන්දු මහතා
 ගරු අශෝක ප්‍රියන්ත මහතා
 ගරු මුදිතා ප්‍රශාන්ති මහත්මිය
 ගරු සජිත් ජේෂ්වදාස මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා
 ගරු උද්දික ජේෂ්වරත්න මහතා
 ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
 ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා
 ගරු රෝහණ බණ්ඩාර මහතා
 ගරු ශාන්ත බණ්ඩාර මහතා
 ගරු රිසාඩ් බදියුදින් මහතා
 ගරු සුදත් මංජුල මහතා
 ගරු එස්. එම්. මරික්කාර් මහතා
 ගරු කේ. කාදර් මස්තාන් මහතා
 ගරු ඉම්රාන් මහරුක් මහතා
 ගරු ඉමිනියාස් බාකීර් මාකාර් මහතා
 ගරු එස්. එම්. එම්. මුෂාරල් මහතා
 ගරු මොහමඩ් මුසම්මිල් මහතා
 ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා
 ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා
 ගරු පාඨලී වම්පික රණවක මහතා
 ගරු නිසුණ රණවක මහතා
 ගරු ඩී. වයි. ජී. රත්නසේකර මහතා
 ගරු කුමාරසිරි රත්නායක මහතා
 ගරු අලි සබිරි රහීම් මහතා
 ගරු ඉෂාක් රහුමාන් මහතා
 ගරු මුජිබුර් රහුමාන් මහතා
 ගරු (ආචාර්ය) සුරේන් රාසවන් මහතා
 ගරු හර්ෂණ රාජකරුණා මහතා
 ගරු අජිත් රාජපක්ෂ මහතා
 ගරු ගුණතිලක රාජපක්ෂ මහතා
 ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ මහතා
 ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
 ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා

ගරු (ආචාර්ය) ඩී. රාධක්‍රිෂ්ණන් මහතා
 ගරු රන්ජන් රාමනායක මහතා
 ගරු එම්. රාමේෂ්වරන් මහතා
 ගරු සාණකිකියා රාජපුත්තිරන් රාසමාණිකම් මහතා
 ගරු වරුණ ලියනගේ මහතා
 ගරු ගාමිණී වලේබොඩ මහතා
 ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
 ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය
 ගරු සී. ඩී. විග්නේෂ්වරන් මහතා
 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
 ගරු වමින්ද විජේසිරි මහතා
 ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා
 ගරු මධුර විතානගේ මහතා
 ගරු හේෂා විතානගේ මහතා
 ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා
 ගරු වන්දිම වීරක්කොඩි මහතා
 ගරු (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා
 ගරු ඩී. වීරසිංහ මහතා
 ගරු වීරසුමන වීරසිංහ මහතා
 ගරු දිලිප් වෙදආරච්චි මහතා
 ගරු කුමාර වෙල්ගම මහතා
 ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
 ගරු මහින්ද සමරසිංහ මහතා
 ගරු මෙමත්‍රීපාල සිරිසේන මහතා
 ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා
 ගරු වඩ්ඩේල් සුරේෂ් මහතා
 ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
 ගරු රවුල් හකීම් මහතා
 ගරු කබීර් හමීම් මහතා
 ගරු එච්. එම්. එම්. හරීස් මහතා
 ගරු (මහාචාර්ය) වරිත හේරත් මහතා
 ගරු ජයරත්න හේරත් මහතා
 ගරු විජිත හේරත් මහතා
 ගරු සමන්ප්‍රිය හේරත් මහතා
 ගරු මර්ජාන් ෆලිල් මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

නිල් ඉද්දවල මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්

කුෂානි රෝහණදිසර මහත්මිය, සහකාර මහ ලේකම්

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල්තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකතුමා මූලාසනාරූඪ විය.

1. කථානායකවරයාගේ නිවේදන : කථානායකවරයා විසින් මතු පළවන නිවේදන කරන ලදී:—

I

“පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 117(1) හි විධිවිධාන සහ 2020 අගෝස්තු 28 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, කථානායකවරයාගේ සභාපතිත්වයෙන් මතු සඳහන් මන්ත්‍රීවරයන් ගෘහ්‍ය කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි:—

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා

ගරු නිමල් ලාන්සා මහතා

ගරු කංචන විජේසේකර මහතා

ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා

ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය

ගරු ජේ. සී. අලවතුචල මහතා

ගරු (මේජර්) ප්‍රදීප් උදුගොඩ මහතා

ගරු ජගත් කුමාර මහතා

ගරු කිංස් නෙල්සන් මහතා

ගරු මුදිතා ප්‍රියාන්ති මහත්මිය

ගරු නලින් ප්‍රනාන්දු මහතා

ගරු අලි සබරි රහිම් මහතා

ගරු මර්ජාන් ෆලිල් මහතා

ගරු ඩයනා ගමගේ මහත්මිය”

II

“පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118(1) හි විධිවිධාන සහ 2020 අගෝස්තු 28 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් මතු සඳහන් මන්ත්‍රීවරයන් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි:—

ගරු එම්. යූ. එම්. අලි සබරි මහතා

ගරු විජිත බේරුගොඩ මහතා

ගරු කනක හේරත් මහතා

ගරු තාරක බාලසූරිය මහතා

ගරු අනුරාධ ජයරත්න මහතා

ගරු කබිර් හමීම් මහතා
 ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා
 ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
 ගරු අ. අරචන්ද්‍ර කුමාර මහතා
 ගරු චේලු කුමාර මහතා
 ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
 ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා
 ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතා
 ගරු සී. ඩී. විග්නේෂ්වරන් මහතා
 ගරු ගෙවිඳු කුමාරතුංග මහතා
 ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා”

2. ලිපිලේඛනාදිය පිළිගැන්වීම : (1) කථානායකවරයා විසින් —

- (i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 වර්ෂයේ සිව්වැනි කාර්තුව (2019.10.01 – 2019.12.31) සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව; සහ
- (ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 වර්ෂයේ තෙවැනි කාර්තුව (2019.07.01 – 2019.09.30) සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව

ඉදිරිපත් කරන ලදී.

එම වාර්තා, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(2) මහා මාර්ග අමාත්‍යවරයා විසින්—

- (i) 2019 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්යසාධන වාර්තාව;
- (ii) 2019 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්යසාධන වාර්තාව;
- (iii) 2019 වර්ෂය සඳහා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව;
- (iv) 2019 වර්ෂය සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ කාර්යසාධන වාර්තාව;
- (v) 2019 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව; සහ
- (vi) 2019 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

ඉදිරිපත් කරන ලදී.

එම වාර්තා, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(3) මහා මාර්ග අමාත්‍යවරයා විසින්—

- (i) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව;
- (ii) 2018 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව;
- (iii) 2019 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව; සහ
- (iv) 2019 වර්ෂය සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව;

ඉදිරිපත් කරන ලදී.

එම වාර්තා, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(4) මහා මාර්ග අමාත්‍යවරයා විසින් 2018 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම් ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(5) මහා මාර්ග අමාත්‍යවරයා විසින් 2019 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම් ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(6) මහා මාර්ග අමාත්‍යවරයා විසින්—

- (i) 2019 වර්ෂය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව; සහ
- (ii) 2019 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

ඉදිරිපත් කරන ලදී.

එම වාර්තා, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(7) මහා මාර්ග අමාත්‍යවරයා විසින් 2019 වර්ෂය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(8) පරිසර අමාත්‍යවරයා විසින් 2019 වර්ෂය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(9) මහා මාර්ග අමාත්‍යවරයා විසින්—

- (i) 2019 වර්ෂය සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව;
- (ii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව;

(iii) 2019 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව; සහ

(iv) 2019 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

ඉදිරිපත් කරන ලදී.

එම වාර්තා, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(10) කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2017 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(11) මහා මාර්ග අමාත්‍යවරයා විසින් 2019 වර්ෂය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ බනිජ තෙල් සම්පත් සංවර්ධන අංශයේ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(12) මහා මාර්ග අමාත්‍යවරයා විසින් 2018 වර්ෂය සඳහා මිනිස්බල හා රැකිරීම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

(13) අධිකරණ අමාත්‍යවරයා විසින්—

(i) 2017 වර්ෂය සඳහා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව;

(ii) 2018 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව;

(iii) 2018 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව; සහ

(iv) 2019 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

ඉදිරිපත් කරන ලදී.

එම වාර්තා, සභා මේසය මත තිබිය යුතු යැයි නියෝග කරන ලදී.

3. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 1): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 දෙසැම්බර් 03 දිනැති අංක 2100/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාහිමුව කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

“ගරු චිරසුමන චිරසිංහ මහතා මූලාසනාරූඪ විය යුතු ය”යි විදේශ අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(පු.භා. 11.17ට ගරු වරප්‍රසාදය වරසීම මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 1.30 නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.)

“ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය මූලාසනාරූඪ විය යුතු ය”යි කර්මාන්ත අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

(අ.භා. 2.31 ට ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය මූලාසනාරූඪ විය.)

(අ.භා. 3.47 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මූලාසනාරූඪ විය.)

“ගරු සංජීව එදිරිමාන්න මහතා මූලාසනාරූඪ විය යුතු ය”යි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(අ.භා. 5.27 ට ගරු සංජීව එදිරිමාන්න මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 5.59 ට කථානායකවරයා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

4. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 2): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 ජනවාරි 11 දිනැති අංක 2105/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදීත්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

5. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 3): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2019 ජූලි 10 දිනැති අංක 2131/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදීත්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

6. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 4): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 අගෝස්තු 09 දිනැති අංක 2135/55 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදීත්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

7. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 5),— කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 අගෝස්තු 10 දිනැති අංක 2135/68 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

8. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 6): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 ඔක්තෝබර් 14 දිනැති අංක 2145/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

9. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 7) : කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 දෙසැම්බර් 01 දිනැති අංක 2151/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

10. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 8): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 මාර්තු 06 දිනැති අංක 2165/60 දරන අති විශේෂ ගැසට් පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

11. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 9): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින්

පනවන ලදුව, 2020 ජුනි 02 දිනැති අංක 2178/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

12. සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 1): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 4, 13 සහ 17 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 සැප්තැම්බර් 27 දිනැති අංක 2142/77 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය (අංක 05/2019 දරන සුරාබදු නිවේදනය)” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

13. සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 2): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 8 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 නොවැම්බර් 01 දිනැති අංක 2147/75 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය (අංක 06/2019 දරන සුරාබදු නිවේදනය)” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

14. සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 3): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 22 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 දෙසැම්බර් 03 දිනැති අංක 2152/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය (අංක 07/2019 දරන සුරාබදු නිවේදනය)” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

15. සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 4) : කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 12, 14 සහ 22 වගන්ති සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 දෙසැම්බර් 03 දිනැති අංක 2152/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය (අංක 08/2019 දරන සුරාබදු නිවේදනය)” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

16. සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 5): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 22 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 දෙසැම්බර් 03 දිනැති අංක 2152/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය (අංක 09/2019 දරන සුරාබදු නිවේදනය)” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

17. සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 6) : කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 22(1)(අ) වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 දෙසැම්බර් 27 දිනැති අංක 2155/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය (අංක 10/2019 දරන සුරාබදු නිවේදනය)” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

18. සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 7): කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 8 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 මාර්තු 01 දිනැති අංක 2164/72 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය (අංක 01/2020 දරන සුරාබදු නිවේදනය)” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

19. සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 8) : කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය සමඟ කියවිය යුතු 22 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 අප්‍රේල් 30 දිනැති අංක 2173/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය (අංක 02/2020 දරන සුරාබදු නිවේදනය)” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

20. සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 9) : කල් තබන ලද විවාදය තවදුරටත් පවත්වනු පිණිස නියෝගය කියවන ලදී. ඊට අදාළ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 8 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ජුනි 01 දිනැති අංක 2178/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය (අංක 03/2020 දරන සුරාබදු නිවේදනය)” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

21. සුරාබදු ආඥාපනත යටතේ නියෝගය (අංක 10) : විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2020 සැප්තැම්බර් 09),— “සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය සමඟ කියවිය යුතු 22 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ජුනි 09 දිනැති අංක 2179/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය (අංක 04/2020 දරන සුරාබදු නිවේදනය)” යනුවෙන් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ප්‍රශ්නය යළිත් සභාභිමුඛ කරන ලදින්, විවාදය තවදුරටත් පවත්වන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

22. වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය (අංක 1): අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධිශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 දෙසැම්බර් 05 දිනැති අංක 2152/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

23. වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය (අංක 2) : අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධිශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 පෙබරවාරි 25 දිනැති අංක 2164/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

24. වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය (අංක 3) : අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධිශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 අප්‍රේල් 16 දිනැති අංක

2171/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

25. වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය (අංක 4) : අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධිශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 අප්‍රේල් 22 දිනැති අංක 2172/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

26. වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය (අංක 5): අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධිශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 මැයි 19 දිනැති අංක 2176/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

27. වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය (අංක 6),— අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධිශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 මැයි 26 දිනැති අංක 2177/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2020.09.08 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

28. රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 1): අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධිශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,— (235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ, ආනයන තීරු බදු සම්බන්ධයෙන් 2020.09.08 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2020 මාර්තු 07 දිනැති අංක 2165/72 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

29. රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 2): අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධිශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස

අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—(235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ, ආනයන තීරු බදු සම්බන්ධයෙන් 2020.09.08 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2020 අප්‍රේල් 09 දිනැති අංක 2170/6 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

30. රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 3) : අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—(235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ, ආනයන තීරු බදු සම්බන්ධයෙන් 2020.09.08 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2020 අප්‍රේල් 16 දිනැති අංක 2171/4 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

31. රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 4) : අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—(235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ, ආනයන තීරු බදු සම්බන්ධයෙන් 2020.09.08 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2020 අප්‍රේල් 22 දිනැති අංක 2172/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

32. රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 5) : අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—(235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ, ආනයන තීරු බදු සම්බන්ධයෙන් 2020.09.08 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2020 ජුනි 18 දිනැති අංක 2180/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

33. රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 6) : අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව,—(235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ, ආනයන තීරු බදු සම්බන්ධයෙන් 2020.09.08 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2020 ජූලි 08 දිනැති අංක 2183/27 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

34. කල් තැබීම (විදේශ රටවල අසරණව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්) : “මෙම පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතු ය”යි පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදින්, විවාද විය.

“ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා මූලාසනාරූඪ විය යුතු ය”යි විදේශ අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

(අ.භා. 6.18ට ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා මූලාසනාරූඪ විය.)

එකල්හි චේලාව අ.භා. 5.30 පසු වූයෙන්, අ.භා. 7.25 ට අද දින සභා සම්මතිය අනුව මූලාසනාරූඪ මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව 2020 සැප්තැම්බර් 11 සිකුරාදා පූ.භා. 10.30 වනතෙක් කල් ගියේය.